සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී. එල්. සී

ආදායම් පුකාශය			
	අවුරුද්දක් අවසානයේ 31.03.2018 රු. '000	අවුරුද්දක් අවසානයේ 31.03.2017 රු. '000	වෙනස
	(විගණනය කළ)	(විගණනය කළ)	%
පොලී ආදායම අඩු: පොලී වියදම ශුද්ධ පොලී ආදායම	3,014,718 1,287,378 1,727,340	2,418,122 978,996 1,439,126	25% (31%) 20%
ගාස්තු හා පොලී ආදායම වෙළඳ ආදායම වෙනත් මෙහෙයුම් ආදායම් මුළු මෙහෙයුම් ආදායම්	1,727,340 176,666 903 85,283 1,990,192	1,439,126 123,611 558 68,007 1,631,302	43% 62% 25% 22%
අඩු: ණය අත්තිකාරම්වල සාමූහික අගය මත වෙනස්කිරීම්	177,669	70,541	(152%)
ශුද්ධ මෙහෙයුම් ආදායම	1,812,523	1,560,761	16%
අඩු: වියදම්			
කාර්ය මණ්ඩල පිරිවැය	366,151	353,894	(3%)
කෂය හා කුමකෂය	33,334	58,930	43%
වෙනත් පරිපාලන හා විකුණුම් වියදම්	562,013	470,407	(19%)
එකතු කල අගය මත බදු පෙර මෙහෙයුම් ලාභය	851,025	677,530	26%
අඩු: මූලූූූූ සේවාවන් මත වන එකතු කල අගය මත බදු	150,727	109,316	(38%)
ආදායම් බදු පෙර ලාභය	700,298	568,214	23%
අඩු: ආදායම් බදු	257,153	198,384	(30%)
කාලපරිච්ජේදය සඳහා ලාභය	443,145	369,830	20%
සාමානඅ කොටසක් සදහා වන මූලික ඉපැයුම	2.52	2.24	
සාමාන _{ර්} කොටසක් සදහා වන ලාභාංශය	0.97	1.06	

විස්තීරණ ආදායම් පුකාශය			
	අවුරුද්දක් අවසානයේ 31.03.2018 රු. '000 (විගණනය කළ)	අවුරුද්දක් අවසානයේ 31.03.2017 රු. '000 (විගණනය කළ)	වෙනස %
කාලපරිච්ඡේදය සඳහා ලාභය	443,145	369,830	20%
වෙනත් විස්තීරණ ආදායම්			
ලාභ සහ අලාභ යටතේ වර්ගීකරණය නොවූ අයිතම විශාමික පාරිතෝෂික සඳහා තක්සේරු (අලාභය)/ලාභය විශුාමික පාරිතෝෂික තක්සේරු (අලාභය)/ලාභය මත විලම්භීත <i>බ</i> දු	(9,036) 2530	1,609 (451)	(662%) (661%)
කාලපරිච්ඡේදය සඳහා වන මුළු වෙනත් විස්තීරණ (වියදම)/ආදායම කාලපරිච්ඡේදය සඳහා වන මුළු විස්තීරණ ආදායම	(6506) 436,639	1,158 370,988	(662%) 18%

මූලූ තත්ත්ව පුකාශය		
	31.03.2018 දිනට රු. '000	31.03.2017 දිනට රු. '000
	(විගණනය කළ)	(විගණනය කළ)
වත්කම්		
මුදල් හා මුදල් වලට සමාන දෑ	295,703	166,811
බැංකුවේ ශේෂයන්	81,504	81,128
කල්වදු ලැවිය යුතු ගිණුම්	82,845	320,896
කුලී පිට සින්නක්කර බදු කුලී ලැබිය යුතු ගිණුම්	11,383,225	9,305,471
ණය සහ අත්තිකාරම්	2,900,363	1,926,094
මූල¤ ආයෝජන - විකිණීම සදහා පවතින	41	41
මූලෳ ආයෝජන - කල් පිරෙන තුරු පවතින	671,383	549,256
අනුවද්ධ සමාගම් වලින් ලැබිය යුතු ශේෂයන්	336,269	201,865
වෙනත් ණයගැතියෝ සහ ඉදිරියට කල ගෙවීම්	210,265	192,113
අස්පෘශන වත්කම්	49,420	32,011
දේපළ පිරියත සහ උපකරණ	120,587	124,658
මුළු වත්කම්	16,131,605	12,900,344
වගකීම් සහ ස්කන්ධය		
වගකීම්		
ගණුදෙනුකරුවන් සඳහා වෙනත් මූලූූූූූ වගකීම්	5,356,078	3,210,548
පොළී සහිත ණය ගැනීම්	4,313,601	5,015,163
වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු ශේෂයන්	764,415	539,819
අනුබද්ධ සමාගම් සඳහා ගෙවිය යුතු ශේෂයන්	1,465,346	771,235
බැංකු අයිරාව	676,917	478,181
වත්මන් බදු වගකීම්	10,047	87,998
විලම්භීත බුදු ව්ගකීම්	154,876	39,942
විශාමික පාරිතෝෂික වගකීම්	55,213	36,842
මුළු වගකීම්	12,796,493	10,179,728
ස්කන්ධය		
පුකාශිත පුග්ධනය	1,996,444	1,445,333
පුාග්ධන සංචිත	136,009	113,852
රඳවාගත් ඉපැයුම	1,202,659	1,161,431
මුළු ස්කන්ධය	3,335,112	2,720,616
මුළු වගකීම් හා ස්කන්ධය	16,131,605	12,900,344

ස්කන්ධය වෙනස්වීම පිළිබද පුකාශය	5			
	හිමිකම ම	ත ආරෝපණය ක	ළ (විගණනය ක	@)
	පුකාශිත පුාග්ධනය රු. '000	වෘවස්ථාපිත සංචිත අරමුදල රු. '000	රඳවාගත් ඉපැයුම් රු. '000	මුළු ස්කන්ධය රු. '000
2016 අපේුල් 1 දිනට ශේෂය	1,445,333	95,361	1,056,934	2,597,628
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම				
අදාල කාලපරිච්ඡේදය සඳහා ලාභය අනෙකුත් විස්තීරණ ආදායම	-	-	369,830	369,830
විශුාමික පාරිතෝෂික සඳහා තක්සේරු ලාභය	-	-	1,609	1,609
විශාමික පාරිතෝෂික තක්සේරු ලාභය මත විලම්භිත බදු කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	(451) 370,988	(451) 370,988
හිමිකම මත සෘජුව වාර්තා කළ ගනුදෙන ආයතනයේ හිමිකරුවන්ට කෙරෙන බෙදාහැරීම				
සංචිත අරමුදල් සඳහා සංකාම ලාතාංශ	-	18,491	(18,491) (248,000)	(248,000)
හිමිකම මත කල බෙදාහැ රීම්	-	18,491	(266,491)	(248,000)
2017 මාර්තු 31 දිනට ශේෂය	1,445,333	113,852	1,161,431	2,720,616
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම අදාල කාලපරිච්ඡේදය සඳහා ලාභය අනෙකුත් විස්තීරණ ආදායම	-	-	443,145	443,145
විශුාමික පාරිතෝෂික සඳහා තක්සේරු අලාභය විශුාමික පාරිතෝෂික තක්සේරු අලාභය මත විලම්භීත බදු		-	(9,036) 2,530	(9,036) 2,530
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	436,639	436,639
තිමිකම මත සෘජුව වාර්තා කළ ගනුදෙනු තිමිකම් නිකතුව	551,111	_		551,111
ය ය	-	-	(1,989)	(1,989)
සංචිත අරමුදල් සඳහා සංකුාම ලාභාංශ	-	22,157	(22,157) (371,265)	(371,265)
හිමිකම මත කල වෙදාහැරීම්	551,111	22,157	(395,411)	(177,857)
2018 මාර්තු 31 දිනට ශේෂය	1,996,444	136,009	1,202,659	

තෝරාගත් කාර්යය සාධන දර්ශක		
0		
	31.03.2018	31.03.201
දර්ශක	දිනට	දිනර්
නියාමන පාග්ධන පුමාණාත්මතාවය		
මුලික පුාග්ධනය (පළමු පෙළ පුාග්ධනය) රු. '000	3,096	2,35
මුළු පුාග්ධන පදනම රු. '000	3,096	2,35
අවදානම් මත බර තබන ලද වත්කම් වල පුතිශතයන් ලෙස මූලික පාග්ධන	,	ĺ
පුමාණාත්මකභාව අනුපාතය (අවම අවශානවය, 5%)	19.52%	19.00%
අවදානම් මත බර තබන ලද වත්කම් වල පුතිශතයන් ලෙස මුළු පුාග්ධන		
පුමාණාත්මකභාව අනුපාතය (අවම අවශනතාවය, 10%)	19.52%	19.000
ඉතුරුම් වගකීම මත වන පුාග්ධන අනුපාතය (අවම අවශෘතාවය, 10%)	62.27%	84.749
වත්කම්වල ගුණාත්මකභාවය (ණය ආයෝජන වල ගුණාත්මකභාවය)		
දළ අකීය අත්තිකාරම්, රු. '000	405,818	239,91
දළ අකීය අත්තිකාරම් අනුපාතය	2.46%	2.059
ශුද්ධ අඛීය අත්තිකාරම් අනුපාතය	0.37%	0.400
ලාභදායීත්වය%		
පොලී සීමාන්තිකය	12.31%	12.459
වත්කම් මත පුතිලාභය (බදු පෙර)	4.82%	4.759
ස්කන්ධය සඳහා පුතිලාභය (බදු පසු)	14.64%	13.919
නියාමන දුවශීලතාවය (රු. '000)		
දුවශීලතා වත්කම් අවම අවශෘතාවය	698,094	476,41
පවත්නා දුවශීල වත්කම් පුමාණය	791,830	589,83
රාජන සුරැකුම්පත් අවම අවශනතාවය	330,969	332,10
පවත්නා රාජෳ සුරැකුම්පත් පුමාණය	580,089	458,22
ආයතනික තොරතුරු		
සේවක සංඛතව	389	31
ශාඛා සංඛතව	24	2
සේවා මධනස්ථාන සංඛනාව	17	1
උකස් මධාස්ථාන සංඛාව	-	

සහතික කිරීම

සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී.එල්.සී හි පහත අත්සන් කළ පුධාන විධායක අධෘකෂක සහ මූලූූූූූ පාලක නිලධාරී වන අප, පහත දෑ සදහා සහතික වෙමු.

- 1. ඉහත වාර්තා ශී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කළ ආකෘති හා නිර්වචනයන්ට අනුව සකස් කර ඇත.
- 2. ඉහත වාර්තාවන්හී ඇතුලත් තොරතුරු විගණනය කරන ලද, සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී.එල්.සී හී මූලූූූූූ වාර්තා වලින් උපුටාගෙන ඇත.

ආර්. එස්. විජේවීර

29/06/2018

බී. එස්. ඊ. ටී. පුනාන්දු 29/06/2018

සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී. එල්. සී

සිංගර් (ශුී ලංකා) සමාගමෙහි අනුබද්ධිත ආයතනයක් වශයෙන් 2004 අපේල් 19 වන දින නීතිගත කරන ලද 2011 අංක 42 දරණ මුදල් වනපාර පනත යටතේ ශී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපතුලාභී මුදල් සමාගමකි. ෆිච් ශේුණිගත කිරීම BBB(lka), සමාගම් ලියාපදිංචි අංකය PB 813 PQ

අංක 80, නවම් මාවත, කොළඹ 02. දු. ක.: 2303717, 2316416 ෆැක්ස්: 2303715 ඊ-මේල්: financecompany@singersl.com වෙබ්: www.singerfinance.com

INDEPENDENT AUDITORS' REPORT



(Chartered Accountants) 32A, Sir Mohamed Macan Markar Mawatha P. O. Box 186. Colombo 00300,

: +94 - 11 542 6426 : +94 - 11 244 5872 +94 - 11 244 6058 +94 - 11 254 1249 +94 - 11 230 7345 Internet: www.lk.kpma.com

To the Shareholders of Singer Finance (Lanka) PLC Report on the Audit of the Financial Statements

We have audited the financial statements of Singer Finance (Lanka) PLC ("the Company"), which comprise the statement of financial position as at March 31, 2018, and the statement of profit and loss and other comprehensive income, statement of changes in equity and statement of cash flows for the year then ended, and notes to the financial statements, including a summary of significant accounting policies.

In our opinion, the accompanying financial statements of the Company give a true and fair view of the financial position of the Company as at March 31, 2018, and of its financial performance and its cash flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

We conducted our audit in accordance with Sri Lanka Auditing Standards (SLAuSs). Our responsibilities under those standards are further described in the Auditor's Responsibilities for the Audit of the Financial Statements section of our report. We are independent of the Company in accordance with the Code of Ethics issued by CA Sri Lanka (Code of Ethics) and we have fulfilled our other ethical responsibilities in accordance with the Code of Ethics. We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a basis for our opinion.

Key audit matters are those matters that, in our professional judgment, were of most significance in our audit of the Company financial statements of the current period. These matters were addressed in the context of our audit of the Company financial statements as a whole, and in forming our opinion thereon, and we do not provide a separate opinion on these matters.

Recoverability of loans and advances

Risk Description

Singer Finance (Lanka) PLC, has recognized Impairment of loans and advances amounting to LKR 177.6 million. Refer note 10.1 to the Financial statements.

Impairment allowances represent management's best estimate of the losses incurred within the loan portfolios at the balance sheet date. They are calculated on a collective basis for portfolios of loans of a similar nature.

The calculation of collective impairment allowances is inherently judgmental for any financial institution.

Collective impairment allowances are calculated using statistical models concurrent with the past settlement pattern which approximate the impact of current economic and credit conditions on large portfolios of loans. The inputs to these models are subject to management judgment and model overlays are often required.

The audit was focused on impairment due to the materiality of the balances and the subjective nature of the calculation.

Our responses

Our audit procedures included

Obtaining an understanding of and assessing the design, implementation and operating effectiveness of management's key internal controls in respect of the loans and advances which includes credit control procedures. On a sample basis, reviewing credit files for controls and substantive purposes and challenge the valuation of

Evaluating the model methodology and key assumptions by testing the completeness and accuracy of key inputs in to models and assessed the appropriateness of other assumptions. We substantively tested the completeness and accuracy of key inputs in to models and assessed the appropriateness of assumptions.

Assessing the adequacy of the Company's disclosures regarding impairment allowances.

Management is responsible for the other information. The other information comprises the information included in the annual report, but does not include the financial statements and our auditor's report thereon.

Our opinion on the financial statements does not cover the other information and we do not express any form of assurance conclusion thereon.

In connection with our audit of the financial statements, our responsibility is to read the other information and, in doing so, consider whether the other information is materially inconsistent with the financial statements or our knowledge obtained in the audit, or otherwise appears to be materially misstated. When we read the annual report, if we conclude that there is a material misstatement therein, we are required to communicate the matter to those charged with governance. We have nothing to report in this regard.

Responsibilities of Management and Those Charged with Governance for the Financial Statements

Management is responsible for the preparation of financial statements that give a true and fair view in accordance with Sri Lanka Accounting Standards, and for such internal control as management determines is necessary to enable the preparation of financial statements that are free from material misstatement, whether due to fraud or error.

In preparing the financial statements, management is responsible for assessing the Company's ability to continue as a going concern, disclosing, as applicable, matters related to going concern and using the going concern basis of accounting unless management either intends to liquidate the Company or to cease operations, or has no realistic alternative but to do so. Those charged with governance are responsible for overseeing the Company's financial reporting process.

Auditor's Responsibilities for the Audit of the Financial Statements

Our objectives are to obtain reasonable assurance about whether the financial statements as a whole are free from material misstatement, whether due to fraud or error, and to issue an auditor's report that includes our opinion. Reasonable assurance is a high level of assurance, but is not a guarantee that an audit conducted in accordance with SLAuSs will always detect a material misstatement when it exists. Misstatements can arise from fraud or error and are considered material if, individually or in the aggregate, they could reasonably be expected to influence the economic decisions of users taken on the basis of these financial statements. As part of an audit in accordance with SLAuSs, we exercise professional judgment and maintain professional skepticism throughout the audit. We also:

- Identify and assess the risks of material misstatement of the financial statements, whether due to fraud or error, design and perform audit procedures responsive to those risks, and obtain audit evidence that is sufficient and appropriate to provide a basis for our opinion. The risk of not detecting a material misstatement resulting from fraud is higher than for one resulting from error, as fraud may involve collusion, forgery, intentional omissions, misrepresentations, or the override
- Obtain an understanding of internal control relevant to the audit in order to design audit procedures that are appropriate in the circumstances, but not for the purpose of expressing an opinion on the effectiveness of the Company's internal control.
- Evaluate the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates and related disclosures made by management.
- Conclude on the appropriateness of management's use of the going concern basis of accounting and, based on the audit evidence obtained, whether a material uncertainty exists related to events or conditions that may cast significant doubt on the Company's ability to continue as a going concern. If we conclude that a material uncertainty exists, we are required to draw attention in our auditor's report to the related disclosures in the financial statements or, if such disclosures are inadequate, to modify our opinion. Our conclusions are based on the audit evidence obtained up to the date of our auditor's report. However, future events or conditions may cause the Company to cease to continue as a going concern.
- Evaluate the overall presentation, structure and content of the financial statements, including the disclosures, and whether the financial statements represent the underlying transactions and events in a manner that achieves fair presentation.

We communicate with those charged with governance regarding, among other matters, the planned scope and timing of the audit and significant audit findings, including any significant deficiencies in internal control that we identify during our audit. We also provide those charged with governance with a statement that we have complied with ethical requirements in accordance with the Code of Ethics regarding independence, and to communicate with them all relationships and other matters that may reasonably be thought to bear on our independence, and where applicable, related safeguards.

From the matters communicated with those charged with governance, we determine those matters that were of most significance in the audit of the financial statements of the current period and are therefore the key audit matters. We describe consequences of doing so would reasonably be expected to outweigh the public interest benefits of such communication.

Report on Other Legal and Regulatory Requirements

As required by section 163 (2) of the Companies Act No. 07 of 2007, we have obtained all the information and explanations that were required for the audit and, as far as appears from our examination, proper accounting records have been kept by CA Sri Lanka membership number of the engagement partner responsible for signing this independent auditor's report is 3272 (FCA).



16th May 2018

KPMG, a Sri Lankan partnership and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative

P.Y.S. Perera FCA W.W.J.C. Perera FCA T.J.S. Rajakarier FCA Ms. S.M.B. Javasekara ACA W.K.D.C Abevrathne FCA S.T.D.L. Perera FCA R.M.D.B. Rajapakse FCA Ms. B.K.D.T.N. Rodrigo FCA

Principals - S.R.I. Perera FCMA(UK), LLB, Attorney-at-Law, H.S. Goonewardene ACA